



ශ්‍රී ලංකා ගණකාධිකාරණ ශිල්පීය ආයතනය

අදියර 03 විභාගය - 2026 ජූලි

(3803) අවදානම, පාලනයන් සහ විගණනය

(Risk, Controls & Audit)

2026-07-25

පස්වරු

[01.45 – 05.00]

පිටු ගණන : 07

ප්‍රශ්න ගණන: 09

- අයදුම්කරුවන්ට උපදෙස් (අවධානයෙන් කියවිය යුතුය):

(1) දී ඇති කාලය : කියවීම සඳහා - විනාඩි 15 යි.

උත්තර ලිවීම සඳහා - පැය 03 යි.

(2) සියලුම ප්‍රශ්නවලට උත්තර සැපයිය යුතු වේ.

(3) ඉල්ලුම් කරන ලද මාධ්‍යයෙන්, එක් හාභාවකින් පමණක්, ඔබ වෙත සපයන ලද පොත්වල උත්තර ලියන්න.

(4) ගණනය කිරීම් සහ පෙරවැඩ අමුණන්න. උපකල්පන කිසිවක් ඇතොත්, ඒවා පැහැදිලිව දක්වන්න.

(5) වැඩසටහන් ගතකිරීම කළ නොහැකි ගණක යන්ත්‍ර පමණක් භාවිත කිරීමට ඉඩ දෙනු ලැබේ.

(6) අර්ථකථන සහිත කළ යුතු ක්‍රියා පටික්ෂා ලැයිස්තුව අමුණා ඇත. සෑම ප්‍රශ්නයකම කළ යුතු ක්‍රියාවකින් යුක්ත වේ. කළ යුතු ක්‍රියා පටික්ෂා ලැයිස්තුවේ එම ක්‍රියාව සඳහා දී ඇති අර්ථකථනය පදනම් කරගෙන අයදුම්කරුවන් විසින් ප්‍රශ්නය සඳහා අවශ්‍ය උත්තර සැපයිය යුතුය.

(7) ලකුණු 100.

A කොටස

(මුළු ලකුණු 20)

01 වන ප්‍රශ්නය

නාමල්, මෑතකදී කොටස් වෙළෙඳපොළ තුළ ආයෝජනය කළේය. ඔහුට, ලැයිස්තුගත සමාගමක වාර්ෂික මහා සභා රැස්වීමට [Annual General Meeting (AGM)] සහභාගිවීමට දැනුම් දීමක් ලැබුණි. කෙසේවෙතත්, ලැයිස්තුගත සමාගම් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඔහුට පැහැදිලි අවබෝධයක් නැත.

ඔබ විසින් කළ යුතු දෑ:

“නියෝජ්‍යත්ව න්‍යාය (Agency Theory)” සහ “භාරකාරත්ව න්‍යාය (Stewardship Theory)” පිළිබඳව නාමල් ට පැහැදිලි කරන්න.

(ලකුණු 05)

02 වන ප්‍රශ්නය

සීමාසහිත Best පොදු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා [Chief Executive Officer (CEO)] විසින් සහතිකවීමේ සේවාවන් ලබාගැනීම සඳහා ABC වරලත් ගණකාධිකාරී ආයතනයට නිල වශයෙන් ප්‍රවේශ වී ඇත. මෙයට ප්‍රතිචාර වශයෙන්, ABC වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සීමාසහිත Best පොදු සමාගම වෙත සැපයිය හැකි සහතික වීමේ කාර්යභාර සේවාවන්ගේ සම්පූර්ණ පරාසයන් දක්වන ලිඛිත යෝජනාවක්, ප්‍රධාන විධායක නිලධාරියාට අවශ්‍යව ඇත.

පහත සඳහන් සහතිකවීමේ සේවාවන් වර්ගවල විෂයපථය සහ අදාලත්වය එම යෝජනාව තුළ විශේෂයෙන්ම පැහැදිලි කළ යුතුය:

(i) මූල්‍ය ප්‍රකාශන විගණනය (ව්‍යවස්ථාපිත විගණනය).

(ii) අනුකූලතා විගණනය.

ඔබ විසින් කළ යුතු දෑ:

සීමාසහිත Best පොදු සමාගම වෙත යවන යෝජනාවේ කොටසක් ලෙස ඇතුළත් කිරීම සඳහා ඉහත (i) සහ (ii) යන එක් එක් සහතිකවීමේ සේවාවන්හි අරමුණ පැහැදිලි කරන්න.

(ලකුණු 05)

03 වන ප්‍රශ්නය

සීමාසහිත Fashions (පොද්ගලික) සමාගම, (සමාගම) එහි පළමු භාණ්ඩ ලැබෙන විට මාර්ගගතව (online) මුදල් ගෙවීමේ විකුණුම් සේවාවක් මැනකදී දියත් කළේය. ගැනුම්කරුවෙකු විසින් ඇණවුමක් සිදුකිරීමේ සිට එය බාරදීමේ අවස්ථාව දක්වා වැඩිදියුණු කළ හැකි ක්ෂේත්‍ර අවබෝධ කරගැනීම සඳහා එහි ව්‍යාපාර ක්‍රියාවලි විශ්ලේෂණය කිරීමට සමාගමට අවශ්‍යව ඇත. ව්‍යාපාරය වැඩි දියුණු කිරීම සඳහා සමාගම හැකි සියළුම ඩිජිටල් මෙවලම් හඳුන්වාදීමට අදහස් කරයි.

ඔබ විසින් කළ යුතු දෑ:

(a) ව්‍යාපාර ක්‍රියාවලිගේ අත්තර් සම්බන්ධතාවයන් හඳුනා ගැනීම, විගණකවරයෙකුට උපකාරවන ආකාර දෙකක්(02) **සඳහන් කරන්න.** (ලකුණු 02)

(b) ව්‍යාපාර ක්‍රියාවලි තුළ ඩිජිටල් මෙවලම් (digital tools) භාවිත කිරීමේ වාසි තුනක්(03) **සඳහන් කරන්න.** (ලකුණු 03)
(මුළු ලකුණු 05)

04 වන ප්‍රශ්නය

වර්තමානයේ ප්‍රමුඛ නිෂ්පාදන ආයතනයක් වන **සීමාසහිත Marks පොදු සමාගම,** සැලකිය යුතු අභියෝගවලට මුහුණ පාමින් සිටී. මිල අඩු පිරිවැයක් සහිත ආනයන හේතුකොටගෙන සමාගමට වෙළෙඳපොළ කොටස අහිමි වෙමින් පවතී. මැනකදී, එහි විකුණුම් ප්‍රධානියාද සම්බන්ධ වූ ඉතා විශාල වංචාවක් සමාගම සොයාගන්නා ලද අතර, ව්‍යවස්ථාපිත මූල්‍ය වාර්තාකරණය නියමිත කාලයේදී සිදුකිරීමට අපොහොසත්ව ඇත. මෙම ගැටළු, පාලනය සහ අනුකූලතාවයන් පිළිබඳ සැලකිය යුතු අවදානයක් ඇති කර තිබේ.

ඔබ විසින් කළ යුතු දෑ:

(a) ඉහත සඳහන් කරුණු මත පදනම්ව, '**සීමාසහිත Marks පොදු සමාගමට** මුහුණ දිය හැකි ප්‍රධාන අභ්‍යන්තර අවදානම් වර්ග දෙකක්(02) **පැහැදිලි කරන්න.** (ලකුණු 03)

(b) සඵලදායී අවදානම් කළමනාකරණයක් සඳහා භාවිත වන දත්ත විශ්ලේෂණ ශිල්පීය ක්‍රම (data analytics techniques) දෙකක්(02) **හඳුනා දක්වන්න.** (ලකුණු 02)
(මුළු ලකුණු 05)

A කොටසෙහි අවසානය

B කොටස

(මුළු ලකුණු 30)

05 වන ප්‍රශ්නය

සමත්, තම උසස් ශාස්ත්‍රීය අධ්‍යාපන කටයුතු සඳහා ඔස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය වීමට වසර කිහිපයකට පෙර ඒජිට් විභාගයන් සම්පූර්ණ කළේය. ඔහු, වර්තමානයේ ඉදිකිරීම් සමාගමක මූල්‍ය පාලක (Finance Controller) ලෙස සේවය කරයි.

ඔහුගේ පියා, ඉංජිනේරුවරයෙක් වන අතර, ඉදිකිරීම් සමාගමක් වන **සීමාසහිත Nimna Holdings (පොද්ගලික) සමාගමේ** කළමනාකරණ අධ්‍යක්ෂකවරයා වේ. **සීමාසහිත Nimna Holdings (පොද්ගලික) සමාගම** මැනකදී කාර්මික සූර්ය බලශක්ති ව්‍යාපෘතීන්වලට විවිධාංගීකරණය වී ඇත. සමාගම, මේවන විට ක්ෂේත්‍ර දෙකෙහිම සාර්ථකව කටයුතු කරමින් සිටී.

සමත්ගේ පසුගිය නිවාඩුව අතරතුර, ඔහු **සීමාසහිත Nimna Holdings (පොද්ගලික) සමාගමේ** ප්‍රධාන කාර්යාලය වෙත ගොස් එහි මූල්‍ය කණ්ඩායම සමඟ සම්බන්ධ වී තිබුණි. මූල්‍ය වාර්තා අවසන් කිරීමේ ක්‍රියාවලිය සහ සම්බන්ධිත පාර්ශව ගනුදෙනු මත වන පාලනයන් ද ඇතුළුව මූල්‍ය වාර්තාකරණය පිළිබඳව වූ ප්‍රධාන පාලන පරිචයන් ශක්තිමත් කිරීමට **සමත්** විසින් ඔහුගේ පියාට උපදෙස් ලබාදෙන ලදී. හස්තමය කාර්යයන් (manual work) මත සමාගම විශාල වශයෙන් රඳා පවතින බවද ඔහුට නිරීක්ෂණය විය.

බඩ විසින් කළ යුතු දෑ:

- (a) අනුකූලතාවය, විනිවිදභාවය සහ වගවීම සහතික කිරීමේ පාලන පැතිකඩක් වශයෙන්, සම්බන්ධිත පාර්ශව (related-party) ගනුදෙනුවලට අදාළ පාලන ක්‍රියාවලියේ කාර්යභාරය **පැහැදිලි කරන්න.** (ලකුණු 04)
- (b) **සීමාසහිත Nimna Holdings (පොද්ගලික) සමාගමේ** ව්‍යාපාර ක්‍රියාවලීන් ස්වයංක්‍රීයකරණය (automation) කළ හැකි ආකාර තුනක්(03) **සඳහන් කරන්න.** (ලකුණු 03)
- (c) ව්‍යාපාර ක්‍රියාවලීන් තුළ ඩිජිටල් මෙවලම් යොදා ගැනීමේ අභියෝග තුනක්(03) **සඳහන් කරන්න.** (ලකුණු 03)
(මුළු ලකුණු 10)

06 වන ප්‍රශ්නය

සීමාසහිත High Path Constructions සමාගම, දශක තුනකට අධික කාලයක් සිට මෙහෙයුම් ක්‍රියාත්මක වන ස්ථාපිත ඉදිකිරීම් සමාගමකි. ඉදිරියේදී සියළු මාර්ග සංවර්ධන ව්‍යාපෘතින්, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පමණක් හසුරුවන බවත් පොද්ගලික සමාගම් සඳහා කිසිදු ටෙන්ඩර් ලබාදීමක් සිදු නොකරන බවටත් රජය විසින් මැනකදි ප්‍රකාශ කර ඇත. මෙයට ප්‍රතිචාර වශයෙන්, **සීමාසහිත High Path Constructions සමාගමේ** සභාපතිවරයා විසින් හදිසි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් කැඳවා ඇති අතර, අවදානම් අඩු කිරීමේ උපක්‍රම යොදාගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇත. ප්‍රධාන මූල්‍ය නිලධාරියා (CFO) විසින් මූල්‍ය තොරතුරු ඉදිරිපත් කරමින්, සමාගමේ ආදායමෙන් 87% ක් රජයේ ව්‍යාපෘතින් මත රඳා පවතින බවත්, එය සැලකිය යුතු අවදානමකට සමාගම ලක්කරන බවත් පෙන්වා දෙන ලදී.

විය හැකි අවදානම් අවම කරවා ගැනීමේ ශිල්පීය ක්‍රම ගවේෂණය කිරීම සඳහා සභාපතිවරයා විසින් අනු කමිටුවක් පත්කරන ලද අතර, ඩිජිටල් මෙවලම් භාවිත කරමින් අවදානම් හඳුනා ගැනීමේ උපායමාර්ගයක් පිළියෙල කරන ලෙස සමාගමේ අවදානම් අනුකූලතා නිලධාරියාට (Risk Compliance Officer) උපදෙස් දී ඇත.

බඩ විසින් කළ යුතු දෑ:

- (a) **සීමාසහිත High Path Constructions සමාගමට** ක්‍රියාත්මක කළ හැකි අවදානම් අවම කර ගැනීමේ ක්‍රම (mitigation techniques) දෙකක්(02) **පැහැදිලි කරන්න.** (ලකුණු 04)
- (b) **සීමාසහිත High Path Constructions සමාගමේ** ඩිජිටල් පරිවර්තනයට අදාළ අවදානම් තුනක්(03) **සඳහන් කරන්න.** (ලකුණු 03)
- (c) **සීමාසහිත High Path Constructions සමාගම** විසින් භාවිත කරන අවදානම් කළමනාකරණ ආකෘතිමය රාමුවෙහි, අවදානම් තක්සේරු කිරීම (risk assessment) යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි **පැහැදිලි කරන්න.** (ලකුණු 03)
(මුළු ලකුණු 10)

07 වන ප්‍රශ්නය

සීමාසහිත Bio Products (පොද්ගලික) සමාගම, මූලිකව ඔස්ට්‍රේලියාව සහ තවත් රටවල් කිහිපයකට අපනයනය කිරීම සඳහා පොල් තෙල් සහ පොල් කිරි නිෂ්පාදිතයන්, නිෂ්පාදනයේ නිරතව සිටී. **සීමාසහිත Bio Products (පොද්ගලික) සමාගමේ** ප්‍රධාන ගනුදෙනුකරුවෙකු පසුගිය මාසයේ සමාගම වෙත පැමිණ ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් සාධාරණ වෙළෙඳ සහතික ලත් (trade-certified) නිෂ්පාදිතයන්ට කැමැත්තක් දක්වන බවට කළමනාකරණ අධ්‍යක්ෂවරයාට (Managing Director) දැනුවත් කර සිටියේය. එම නිසා, ඔහු **සීමාසහිත Bio Products (පොද්ගලික) සමාගමට** බල කර සිටියේ වැඩි වශයෙන් තිරසාර භාවිතයන් (sustainable practices) යොදාගන්නා ලෙසත් විශ්වසනීයත්වය, සාධාරණත්වය සහ වගකීම ප්‍රවර්ධනය කරන ආචාරධර්ම ප්‍රමිතයන්ට අනුව මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන බවට සහතික කරන ලෙසත්ය.

මෙයට ප්‍රතිචාර වශයෙන්, සීමාසහිත Bio Products (පොද්ගලික) සමාගමේ මිලදී ගැනීමේ ප්‍රතිපත්තියට තීරසාරකරණය ඒකාබද්ධ කිරීමට සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා තීරණය කළේය. තීරසාර භාවිතයන් සඳහා වන සහතික සහ සම්මාන ලබා ගැනීමේ අරමුණු සහිතව අභ්‍යන්තර පාලනයන් ක්‍රියාත්මක කිරීමට ද කළමනාකාරීත්වය තීරණය කරන ලදී.

ඔබ විසින් කළ යුතු දෑ:

- (a) සීමාසහිත Bio Products (පොද්ගලික) සමාගමේ මිලදී ගැනීමේ ප්‍රතිපත්තිය තුළ ක්‍රියාත්මක කළ හැකි තීරසාර භාවිතයන් දෙකක්(02) හඳුනා දක්වන්න. (ලකුණු 02)
- (b) සීමාසහිත Bio Products (පොද්ගලික) සමාගමේ තොග කළමනාකරණයට සම්බන්ධ අවදානම් හතරක්(04) සඳහන් කරන්න. (ලකුණු 04)
- (c) අභ්‍යන්තර පාලනයන්හි ආවේණික සීමාවන් හතරක්(04) සඳහන් කරන්න. (ලකුණු 04)

(මුළු ලකුණු 10)

B කොටසෙහි අවසානය

C කොටස

(මුළු ලකුණු 50)

08 වන ප්‍රශ්නය

සීමාසහිත Medi Lab (පොද්ගලික) සමාගම, පිළිකා හඳුනාගැනීමේ පරීක්ෂාවන්, පුළුල් රෝග විනිශ්චය සේවාවන් සහ වැනලින් කරවා ගැනීමේ පහසුකම් (channelling facilities) ඇතුළුව රෝගීන් කේන්ද්‍ර කරගත් (patient-focused) විවිධ පරාසයේ සේවාවන් සැපයීම සඳහා 2023 වර්ෂයේදී එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදී.

2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වන මූල්‍ය උද්දායයන් පහත දැක්වේ:

(රු. '000)

අයහාරය:		
රසායනාගාර සේවා	315,122	
වැනලින් ආදායම්	95,163	
ඖෂධාගාරයේ විකුණුම්	60,327	
මුළු අයහාරය		470,612
විකුණුම් පිරිවැය		(259,719)
පරිපාලන වියදම්:		
කාර්යාල වියදම්	(15,230)	
වැටුප්	(11,260)	
අධ්‍යක්ෂකවරුන්ගේ වැටුප්	(24,000)	(50,490)
මූල්‍ය වියදම්:		
බැංකු ණය පොලී	(162,160)	(162,160)
වර්ෂය සඳහා ශුද්ධ අලාභය		(1,757)

පාලනය සහ කළමනාකරණය:

සීමාසහිත Medi Lab (පොද්ගලික) සමාගම අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු විසින් මෙහෙයවයි:

- **කමල්** - සීමාසහිත Medi Lab (පොද්ගලික) සමාගමේ වෛද්‍ය සේවාවන් සඳහා දායක වන අතරම පොද්ගලික පරිවෘද්ධි නිරතවන සාමාන්‍ය වෛද්‍යවරයෙකි.
- **සුනිල්** - රසායනාගාර මෙහෙයුම් කටයුතු සුපරීක්ෂණය කරයි.
- **රනිල්** - මූල්‍ය සහ පරිපාලන කටයුතු සඳහා වගකීම් දරණ අතර, වරලත් ගණකාධිකාරීවරයෙකි.

සීමාසහිත Medi Lab (පොද්ගලික) සමාගමේ ව්‍යවස්ථාපිත විගණනය SA ඇසෝසියේට්ස් විසින් සිදුකරනු ලබන අතර, SA ඇසෝසියේට්ස්හි හවුල්කරුවෙකු වන සමන්තීගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වේ. ඇය මීට පෙර රනිල්ගේ විගණන ආයතනයේ ඇගේ විගණන පුහුණුව සම්පූර්ණ කර ඇත. **සීමාසහිත Medi Lab (පොද්ගලික) සමාගම** විසින් විගණන කාර්යභාරය දීර්ඝ කාලයක් සඳහා අලුත් කිරීමට සලකා බලන බවට SA ඇසෝසියේට්ස් දැන සිටින අතර, කළමනාකරණය විසින් විගණකගේ අඛණ්ඩ සහයෝගය සහ නමැයිලිගාවය අගය කරන බවට ඉහිකර ඇත. **සීමාසහිත Medi Lab (පොද්ගලික) සමාගමෙහි** අධ්‍යක්ෂ මණ්ඩලයට සෘජුවම වාර්තාකරණ, ස්වාධීන අභ්‍යන්තර විගණන කණ්ඩායමක් ද සිටී.

උපාය මාර්ගික සලකා බැලීම:

බැංකු ණයක් හරහා මූල්‍යනය කර රු. මිලියන 700 කට අධික පිරිවැයක් සහිත උසස් රසායනාගාර උපකරණ ආනයනය කිරීමට අධ්‍යක්ෂවරුන් විසින් සලකා බලමින් සිටී. මෙම රසායනාගාර උපකරණ සඳහා ණය පහසුකමක් ලබා දීමට බැංකුව සූදානම්ව සිටී. මෙම ආයෝජනයන් සමහර, සම්පූර්ණ පරාසයක විනිශ්චය වාර්තා ශ්‍රී ලංකාව තුළ ලබාගත හැකිවන අතර, වෛද්‍ය පරීක්ෂණ සඳහා විදේශයන් වෙත ගමන් කිරීමේ අවශ්‍යතාවය සැලකිය යුතු ලෙස අඩු කළ හැකිය.

කෙසේවෙතත්, තීරණාත්මක වෙළෙඳපොළ බුද්ධිය (critical market intelligence) අඩුකමක් ඇති අතර, රෝගී ඉල්ලුම ඇස්තමේන්තු කිරීම සඳහා උදාහරණ ලෙස විශේෂිත පරීක්ෂණවලට මාසික ප්‍රමාණයන් හෝ අමතර මුදල් ගලා ඒම, බැංකු ණය වාරික ගෙවීමට ප්‍රමාණවත් ද යන්න ඇගයීමට සමීක්ෂණ දත්ත හෝ පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණය ද කිසිවක් සිදුකර නොමැත.

මබ විසින් කළ යුතු දෑ:

- (a) (i) ව්‍යවසාය අවදානම් කළමනාකරණයේ [Enterprise Risk Management (ERM)] ඇති “අවදානම් රුචිකත්වය” (Risk Appetite) යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි නිර්වචනය කරන්න. (ලකුණු 03)
- (ii) COSO හි ව්‍යවසාය අවදානම් කළමනාකරණයේ මූලිකාංග හතරක්(04) සඳහන් කරන්න. (ලකුණු 04)
- (b) නිවැරදි අවදානම් අවමකර ගැනීමේ උපායමාර්ගයක් තෝරාගැනීම මගින්, **සීමාසහිත Medi Lab (පොද්ගලික) සමාගමට** ලබාගත හැකි වාසි හතරක්(04) සඳහන් කරන්න. (ලකුණු 04)
- (c) රසායනාගාර සේවා ආදායම සහ මූෂධ මෙහෙයුම් මගින් ලැබෙන අයහාරය තහවුරු කිරීම සඳහා දත්ත විශ්ලේෂණ සහ කෘත්‍රීම බුද්ධිය, **සීමාසහිත Medi Lab (පොද්ගලික) සමාගමේ** අභ්‍යන්තර විගණකයන් විසින් භාවිත කළ හැකි ආකාර දෙකක්(02) පැහැදිලි කරන්න. (ලකුණු 04)
- (d) **සීමාසහිත Medi Lab (පොද්ගලික) සමාගමේ** අභ්‍යන්තර විගණනයේ කාර්යභාරයන් තුනක්(03) සඳහන් කරන්න. (ලකුණු 03)
- (e) **සීමාසහිත Medi Lab (පොද්ගලික) සමාගම** විගණනය කිරීමේදී, SA ඇසෝසියේට්ස් හට ආචාරධර්මවල මූලික මූලධර්මයන්ට අනුකූලවීමේ තර්ජන දෙකක්(02) තක්සේරු කරන්න. (ලකුණු 04)
- (f) ඉහත (e) හඳුනාගත් තර්ජනයන් ඉවත් කිරීමට හෝ පිළිගත හැකි මට්ටමකට අඩු කිරීම සඳහා වන ආරක්ෂිත ක්‍රම තුනක්(03) සඳහන් කරන්න. (ලකුණු 03)

(මුළු ලකුණු 25)

09 වන ප්‍රශ්නය

පාරිභෝගික භාණ්ඩ ක්ෂේත්‍රයෙහි නියැලෙන මධ්‍යම ප්‍රමාණයේ සමාගමක් වන **සීමාසහිත Magical සමාගම**, 2026 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන විගණනය කිරීම සඳහා නව විගණකවරුන් ලෙස වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයක් වන **ABC ඇසෝසියේට්ස්** පත් කර ඇත. සමාගම අඛණ්ඩව මෙහෙයුම් අලාභ දැරුව ද, නව වෙළෙඳපොළවල් තුළට ව්‍යාප්තවීම තුළින් අයහාරයෙහි වර්ධනය ආක්‍රමණශීලී ලෙස හඹා යමින් සිටී. කළමනාකාරිත්වය ප්‍රධාන වශයෙන් අයහාරය වැඩි කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇති අතර, මෙයින් අභ්‍යන්තර පාලනයන් දුර්වලවීම සහ තිති සහ රෙගුලාසිවලට අනුකූලවීම අඩු වීමකට හේතු වේ.

2026 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විගණනය අතරතුර, පහත සඳහන් ගැටළු හඳුනාගෙන ඇත:

- (1) නොගය නිවැරදි කාලපරිච්ඡේදයට හඳුනා ගැනීම / නොගයේ ලුහුකම් ක්‍රියාවලිය (Inventory Cut off) සහ අගය කිරීම: රු. මිලියන 3 ක් වටිනා භාණ්ඩ 2026 මාර්තු අවසන් වීමට පෙර ගනුදෙනුකරුවන්ට යවා ඇති නමුත්, මාර්තු මාසයෙන් පසුව (2026 අප්‍රේල් මාසයේදී) ලෙජරයේ සටහන් කර ඇත. මෙම නිවැරදි කාල පරිච්ඡේදයට හඳුනා නොගැනීමේ වැරද්ද නිසා විකුණුම් පිරිවැය අඩුවෙන් සටහන් වී තිබේ.
- (2) වෙළෙඳ ලැබිය යුතු මුදල් සහ හානිකරණය: **සීමාසහිත Magical සමාගම** සතුව නිසි හානිකරණ ආකෘතියක් නොමැත. නැවත ගණනය කරන ලද හානිකරණය නිසා වෙළෙඳ ලැබිය යුතු මුදල්වල රු. මිලියන 1.8 ක ඌණ ප්‍රතිපාදනයක් සිදුව ඇත.
- (3) අයහාරය (විකුණුම්) හඳුනාගැනීමේ පරිච්ඡේදය: අයහාර ඉලක්කයන් ලඟාකර ගැනීමේ පදනම මත වෙළෙඳ සේවක මණ්ඩලය දිරිදීමනාවලට හිමිකම් දරණ අතර, මෙය අයහාරය කළින් වාර්තා කිරීමට පීඩනයක් ඇති කරයි. කළින් බිල් කර රඳවා ගැනීමේ සැකසුම් සහ විකුණුම් ඉලක්කයන් වැඩිකිරීම සඳහා වැඩිපුර නිෂ්පාදිතයන් බෙදාහරින්නන් වෙත යැවීම වැනි සිද්ධීන් විගණකයින්ට නිරීක්ෂණය වී ඇත. මෙම තත්ත්වයන් දෙකම, වංචා අවදානම් දර්ශක වැඩි කරයි.

ඉහත සඳහන් දෑ, 2026 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වන මූල්‍ය ප්‍රකාශනවල ගැලපීමට **සීමාසහිත Magical සමාගමේ** කළමනාකාරිත්වය එහෙත් වී නොමැත. සමස්ත ප්‍රමාණාත්මකභාවය, රු. මිලියන 2.5 ක් ලෙස විගණන කණ්ඩායම නිශ්චය කර ඇත. තවද, අයහාරය හඳුනා ගැනීම, වංචා අවදානම් සාධකයක් ලෙස සලකා ඇත.

ඔබ විසින් කළ යුතු දෑ:

- (a) **සීමාසහිත Magical සමාගමේ** විගණන ක්‍රියාවලිය සිදුකිරීමේදී, විශේෂ අවධානයක් අවශ්‍ය වන කරුණු හතරක්(04) හඳුනා දක්වන්න. (ලකුණු 04)
- (b) **සීමාසහිත Magical සමාගමේ** අයහාරය හඳුනාගැනීම, සැලකිය යුතු අවදානම් සාධකයක් ලෙස සලකා බලනුයේ ඇයිදැයි යන්න පැහැදිලි කරන්න. (ලකුණු 03)
- (c) සුදුසු මිනුම් දණ්ඩක් මත **සීමාසහිත Magical සමාගම** සඳහා ප්‍රමාණාත්මකභාවය පහිටුවීමේදී, බලපෑ හැකි සාධක තුනක්(03) සඳහන් කරන්න. (ලකුණු 03)
- (d) වංචා වැළැක්වීම සහ අනාවරණය කිරීම සම්බන්ධයෙන් **සීමාසහිත Magical සමාගමේ** කළමනාකාරිත්වයට ඇති වගකීම පැහැදිලි කරන්න. (ලකුණු 04)
- (e) **සීමාසහිත Magical සමාගමේ** අයහාරය සම්බන්ධයෙන් සිදුකළ යුතු විගණන ක්‍රියාපටිපාටි පහක්(05) සඳහන් කරන්න. (ලකුණු 05)
- (f) **සීමාසහිත Magical සමාගමේ** 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වන මූල්‍ය ප්‍රකාශන මත විගණන වාර්තාවේ විගණන මතය කෙරෙහි ඇතිකරනු ලබන, ඉහත 1 - 2 හි සඳහන් කරුණුවල බලපෑම තක්සේරු කරන්න. (ලකුණු 06)

(මුළු ලකුණු 25)

කළ යුතු ක්‍රියා පටිත්ත ලැයිස්තුව			
මට්ටම	ක්‍රියා ලැයිස්තුව	නිර්වචනය	සිසුන් සඳහා විස්තරාත්මක උපදෙස්
මතක තබා ගැනීම කරුණු, පද, මූලික සංකල්ප හෝ පිළිතුරු, ඒවායේ තේරුම හිසි ලෙස තේරුම් නොගෙන සිහිපත් කිරීම වේ	හඳුනා දැක්වීම	කෙනෙකුගේ හෝ යමක් හඳුනා දැක්වීම.	මාතෘකාවේ ප්‍රධාන කොටස් සොයා නම් කරන්න.
	නිර්වචනය කරන්න	වචනයක් හෝ සංකල්පයක් තේරුම් ගැනීම.	පදයක හෝ සංකල්පයක පැහැදිලි අර්ථයක් ලබා දීම.
	හඳුනා ගන්න	පෙර දැක නොමැති දෙයක් පිළිබඳ දැනුවත්භාවය.	පෙර ඉගෙනීම්වලින් යමක් සොයා දැන ගැනීම.
	සඳහන් කරන්න	පැහැදිලි සහ සංක්ෂිප්ත ලෙස තොරතුරු ප්‍රකාශ කිරීම.	ප්‍රධාන කරුණු හෝ සංකල්ප සරල ආකාරයෙන් ප්‍රකාශ කිරීම.
	ලැයිස්තුගත කරන්න	නම්, සංඛ්‍යා හෝ අයිතම මාලාවක්.	ප්‍රධාන කරුණු සංවිධානාත්මකව ලිවීම.
අවබෝධය තොරතුරුවල අර්ථය අවබෝධ කර ගැනීම සහ ඒවා අර්ථකථනය කිරීමට හෝ පැහැදිලි කිරීමට භාවිතය.	සඳහන් කරන්න	පද්ධතියකට (ගිණුම්කරණය නොවේ) තොරතුරු ඇතුළත් කිරීම.	අදාළ විස්තර පැහැදිලිව හා නිවැරදිව ඇතුළත් කිරීම.
	ගොඩ නගන්න	මූලිකාංග ඒකාබද්ධ කිරීමෙන් යමක් ගොඩ නැගීම.	විවිධ කොටස් මගින් සමස්ථයක් ලෙස අර්ථවත් බවට පත් කිරීම.
	වෙනස් කොට දැක්වීම	දේවල් දෙකක් හෝ වැඩි ගණනක් අතර වෙනස්කම් හඳුනා ගැනීම.	සංකල්ප හෝ අයිතම අතර වෙනස්කම් අවධාරණය කිරීම.
	විමසන්න	මාතෘකාවක් පිළිබඳව විවිධ අදහස් සහ මත සලකා බැලීම.	විවිධ දෘෂ්ටිකෝණ ගවේශණය කර අවබෝධයක් ලබා දීම.
	පැහැදිලි කරන්න	යමක් පිළිබඳව වඩාත් විස්තරාත්මකව පැහැදිලි කිරීම.	තාර්කික සහ සවිස්තරාත්මක මත විස්තරයක් සැපයීම.
	ගොනුකර දැක්වීම	කරුණක් පැහැදිලි කිරීම සඳහා උදාහරණ, ප්‍රස්ථාර හෝ දෘශ්‍ය භාවිතය.	සුදුසු උදාහරණ හෝ දෘශ්‍ය මාධ්‍ය සමග පැහැදිලි කිරීම් සඳහා සහය වීම.
	අර්ථකථනය කරන්න	තොරතුරු හෝ ක්‍රියාවන්හි අර්ථය පැහැදිලි කිරීම.	යමකින් අදහස් වන්නේ කුමක්දැයි ඔබේ වචනවලින් පැහැදිලි කිරීම.
	විස්තර කරන්න	යම්කිසි දෙයක් පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක්.	අදාළ විස්තර ව්‍යුහගත ආකාරයට සැපයීම.
භාවිතය අවුල් සහ සංකීර්ණ තත්ත්වයන් යටතේ උගත් දැනුම භාවිතා කිරීම වන අතර වේ සඳහා දැනුම සහ කුසලතා ප්‍රායෝගිකව භාවිතා කිරීම අවශ්‍ය වේ.	සාමාන්‍ය කරන්න	ප්‍රධාන කරුණු පිළිබඳව කෙටි ප්‍රකාශයක්.	සංක්ෂිප්තව ඉදිරිපත් කිරීම.
	භාවිත කරන්න.	යම්කිසි තත්ත්වයන් තුළ දැනුම කුසලතා හෝ රීතීන් භාවිතා කිරීම.	ප්‍රතිඵල ලබාදීම සඳහා අදාළ දැනුම හෝ ශිල්පීය ක්‍රම භාවිතා කිරීම.
	ගණනය කරන්න.	ගණිතමය හෝ තාර්කික ක්‍රම මගින් අගය තීරණය කිරීම.	විසඳුමක් ලබා ගැනීම සඳහා සංඛ්‍යාත්මක හෝ තාර්කික ක්‍රියාවලීන් පැහැදිලි කිරීම.
	නිර්ණය කරන්න	පර්යේෂණ හෝ ගණනය කිරීම් හරහා යමක් ස්ථාපිත කිරීම.	ගණනය කිරීමෙන් හෝ පර්යේෂණයකින් පසු යමක් සොයාගැනීම හෝ නිගමනය කිරීම.
	ප්‍රදර්ශනය කරන්න.	ක්‍රියාවලිය හෝ ක්‍රමය ප්‍රදර්ශනය කිරීම.	ව්‍යුහගත පියවර හරහා පැහැදිලි උදාහරණයක් පෙන්වීම.
	පිළියෙල කරන්න.	භාවිතය සඳහා ද්‍රව්‍ය හෝ තොරතුරු සංවිධානය කිරීම.	කාර්යයක යෙදීමට පෙර අවශ්‍ය විස්තර සකස් කිරීම.
	භාවිත කරන්න	සංකල්පයන් මෙවලමක් හෝ ක්‍රමයක් අරමුණක් සඳහා භාවිතා කිරීම.	අදාළ දැනුම හෝ සම්පත් යෝග්‍ය පරිදි භාවිතා කිරීම.
	ඉදිරිපත් කරන්න.	සම්ප්‍රදායි ලෙස තොරතුරු බෙදා ගැනීම.	මූලික දැනීම සහ අවබෝධයන් පැහැදිලිව සහ වෘත්තීමය වශයෙන් ඉදිරිපත් කිරීම.
විශ්ලේෂණය ව්‍යුහය සහ සම්බන්ධතා අවබෝධ කරගැනීම සඳහා තොරතුරු කුඩා සංඛ්‍යාවකට වෙන් කිරීම	විශ්ලේෂණය කරන්න	සංරචක අවබෝධ කරගැනීම සඳහා විස්තරාත්මකව පරීක්ෂා කිරීම.	වඩා හොඳ අවබෝධයක් සඳහා තොරතුරු ප්‍රධාන කොටස්වලට බෙදීම.
	සැසඳන්න	සමානකම් සහ /හෝ වෙනස්කම් පරීක්ෂා කිරීම.	ප්‍රධාන පොදු ලක්ෂණ සහ වෙනස්කම් පෙන්වා දීම.
	වෙනස්කොට දැක්වීම	යමක් තවෙකින් වෙනස් කොට හඳුනා ගැනීම.	යමක් එකිනෙකට වෙනස් වන්නේ කුමක්ද යන්න හඳුනා ගැනීම.
	පරීක්ෂා කරන්න	යමක ස්වභාවය තීරණය කිරීම සඳහා එය පරීක්ෂා කිරීම.	යමක් හොඳින් තේරුම් ගැනීම සඳහා එය හොඳින් නිරීක්ෂණය කිරීම.
	සැකිල්ලක් යේ දැක්වීම	සුවිශේෂී ලක්ෂණ සාරාංශ කොට දැක්වීම.	ප්‍රධාන අංශ පිළිබඳව සංවිධානාත්මක දල විශ්ලේෂණයක් ලබා දීම.
	ක්‍රියා කරන්න	අත්හදා බැලීමක්, සම්ප්‍රදායිකයක් හෝ අධ්‍යයනයක් සඳහා මූලිකාංග සංවිධානය කිරීම.	කාර්යයන් ක්‍රමානුකූලව සිදු කිරීම සඳහා ව්‍යුහාත්මක පියවර අනුගමනය කිරීම.
	වාර්තා කරන්න	සොයාගත් දෑ ව්‍යුහාත්මකව ඉදිරිපත් කිරීම.	විශ්ලේෂණය කළ තොරතුරු පැහැදිලි හා තාර්කික ආකෘතියකින් ඉදිරිපත් කිරීම.
	උපදෙස් දෙන්න	යෝජනා හෝ නිර්දේශ ඉදිරිපත් කිරීම	විශ්ලේෂණ මත පදනම්ව දැනුවත් මග පෙන්වීමක් ලබා දීම.
අගය කරන්න නිර්ණායක හෝ ප්‍රමිතීන් මත පදනම්ව අදහස් හෝ ද්‍රව්‍යයන් වල වටිනාකම හෝ ගුණාත්මක භාවය පිළිබඳව විනිශ්චයන් සිදු කිරීම.	අගය කරන්න	වටිනාකම් සම්ප්‍රදායිකතාවය හෝ බලපෑම පිළිබඳව විවේචනාත්මකව තක්සේරු කිරීම.	නිර්ණායක මත පදනම්ව යම් දෙයක ගුණාත්මකභාවය හෝ අදාළත්වය නිශ්චය කිරීම.
	සකස් කරන්න	ව්‍යුහගත ප්‍රවේශයන් හෝ සැලැස්මක් සංවර්ධනය කිරීම.	හොඳින් අර්ථ දක්වන ලද ක්‍රමෝපායන් හෝ උපාය මාර්ගයන් සකස් කිරීම.
	නිර්දේශ කරන්න	සුදුසු ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා කිරීම.	තාර්කික කරුණු මගින් සහායවන ප්‍රවේශයන් යෝජනා කිරීම.
	නිර්මාණය කිරීම	අලත් දෙයක් නිර්මාණය කිරීම.	අපූර්ව සහ අරමුණු සහගත යමක් සංවර්ධනය කිරීම.
	තක්සේරු කරන්න	ගුණාත්මක භාවය, හැකියාව හෝ ස්වභාවය තක්සේරු කිරීම හෝ ඇගයීම.	පවතින තොරතුරු මත පදනම්ව තර්කානුකූලව විනිශ්චයන් ලබා දීම.
නිර්මාණය කිරීම සුසංයෝගී හෝ ක්‍රියාකාරී සමාජයක් සෑදීම සඳහා නව ආකාරවලින් මූලද්‍රව්‍ය ඒකාබද්ධ කිරීම නව අදහස්, නිෂ්පාදන හෝ අවබෝධ කර ගැනීමේ ක්‍රම ජනනය කිරීමේ භාවිතය	සංවර්ධනය කරන්න	අදහසක්, නිශ්පාදනයක් හෝ සංකල්පයක් පුළුල් කිරීම හෝ වැඩිදියුණු කිරීම.	කාලයත් සමගින් අදහස ශක්තිමත් හා වැඩි දියුණු කිරීම.
	යෝජනා කරන්න	සලකා බැලීම සඳහා වන සැලැස්මක් හෝ සංකල්පයක් පිළිබඳ යෝජනා කිරීම.	අදහසක් හෝ ව්‍යුහගත නිර්දේශයක් ඉදිරිපත් කිරීම.
	සංයෝජනය කරන්න	විවිධ සංරචකයන්ගේ සංයෝජනය මගින් සංගත සමස්ථයක් නිර්මාණය කිරීම.	විවිධ අදහස් හෝ අවබෝධයන් අර්ථවත් වූ නිගමනයකට ඒකාබද්ධ කිරීම.
	සැලසුම් කරන්න	යමක් සඳහා ව්‍යුහගත සැලැස්මක් නිර්මාණය කිරීම.	නිශ්පාදනයක් හෝ ක්‍රියාවලියක් සඳහා සවිස්තරාත්මක ව්‍යුහයන් සකස් කිරීම.
	ගොනු කරන්න	විවිධ මූලාශ්‍රයන්ගෙන් තොරතුරු එක් රැස් කිරීම.	එකතු කරන ලද දත්ත පුළුල් ආකෘතියකට සංවිධාන කිරීම.
	නිවැරදි කරන්න	නිවැරදි කරන්න	නිවැරදි කරන්න
	නිවැරදි කරන්න	නිවැරදි කරන්න	නිවැරදි කරන්න